

එස් ඒ ජේ රාජපක්ෂ එ. ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලය - ගම්පහ

RTIC Appeal (පෞද්ගලික විභාග කිරීම)/135/2018 - 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව කරන ලද නියෝගය සහ 2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන් හි (ගාස්තු සහ අභියාචනා කාර්යයපටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යයපටිපාටිය -

මෙම අභියාචනා විභාගය 2018.07.17 දින පැවති කොමිෂන් සභා රැස්වීමේ කොටසක් ලෙස පවත්වන ලදී.

සභාපති - මහින්ද ගම්මන්පිල

කොමිෂන් සභා සාමාජික - ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන

කොමිෂන් සභා සාමාජික - ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිභේවා

කොමිෂන් සභා සාමාජික - ආචාර්ය සෙලවි තිරුවන්දුන්

කොමිෂන් සභා සාමාජික - විනිසුරු රෝහිනී වල්ගම

අධ්‍යක්ෂ ජනරාල් - පියතිස්ස රණසිංහ

අභියාචක - එස් ඒ ජේ රාජපක්ෂ

නොකීසි ලක් පාර්ශව - එම් එල් එන් සඳමාලි, ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්, ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලය, ගම්පහ

පෙනීසිටීම

අභියාචක - එස් ඒ ජේ රාජපක්ෂ

පොදු අධිකාරිය - පෙනී සිටියේ නැත

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය:	2017.12.16
තොරතුරු නිලධාරියා තීරණය ලබා දුන් දිනය:	2017.12.22
නම්කළ නිලධාරියා වෙත අභියාචනය යොමු කළ දිනය:	2017.12.31
නම්කළ නිලධාරියා තීරණය ලබා දුන් දිනය:	2018.01.05
RTIC කොමිෂන් සභාව වෙත අභියාචනය යොමු කළ දිනය:	2018.01.10

අභියාචනයට පසුබිම් වූ කරුණු:

අභියාචක, 2017.12.16 දිනැති ලිපිය මගින් පහත සඳහන් තොරතුරු ඉල්ලා සිටින ලදී.

1. අංක ගම්/07/අනව/මල්වතු/2017/02 පරීක්ෂණය පැවැත්වූ 2017.12.13 දින අභියාචක ඇතුළු පෙත්සම්කරුවන් විසින් සහභාගී වීම සනාථ කළ නම් සහ අත්සන් ලේඛනයේ ඡායා පිටපත් සහ සහභාගී වූ නිලධාරීන්ගේ නාම ලේඛනය
2. ඉහත පරීක්ෂණ වාර්තාවේ සහතික පිටපතක්
3. එදින ඉදිරිපස කාමරයේ සේවයේ නිරතව සිටි මහතා පූර්ණ කතාබහ පටිගත කළ බවට අභියාචක හට දන්වන ලදී. එතුමාගේ නම සහ තනතුර ඇතුළුව පටිගත කළ හඬ පටයේ පිටපතක්
4. පෙත්සමේ විස්තර අභියාචක හට 2017.12.14 දින අංක 1488 දරන ලියාපදිංචි තැපැල් කුචිතාන්සියෙන් ලැබිණි. එම කුචිතාන්සියේ පිටපතක්

- 5. ගම්/සං/තොරතුරු පනත/18 දරන තොරතුරු ලිපිය සැකසූ දිනය 2017.12.08 වශයෙන් සඳහන් වන අතර පරීක්ෂණය පැවැත්වූ දින 2017.12.13 හෝ ඊට පෙර අභියාචක හට එවීමට ප්‍රමාද වීමට හේතුව

තොරතුරු නිලධාරී 22.12.2017 දින පිළිතුරු ලිපියක් මගින් අභියාචකට දන්වා සිටියේ, 2017.12.13 දින ගම්/07/අනව/මල්වතු/2017/02 පරීක්ෂණ ගොනුවට අදාළව කැඳවන ලද පරීක්ෂනයේදී පැමිණිලි පාර්ශවයෙන් මූලික කරුණු විමසීමේදී අභියාචක විසින් සිදු කරන ලද බාධා සම්බන්ධව ගම්පහ පොලිස් ස්ථානයට ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් විසින් පැමිණිල්ලක් ගොනු කර, ඒ අනුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 2386/17 යටතේ නඩුවක් පවත්වාගෙන යන බැවින් ඉල්ලා සිටින ලද තොරතුරු ලබා දීමට නොහැකි බවයි. මේ පිළිබඳව සැඟීමකට පත් නොවූ අභියාචක, 2017.12.31 දින නම්කළ නිලධාරී හට අභියාචනයක් ගොනු කරන ලදුව, නම්කළ නිලධාරී 2017.01.05 දින එයට පිළිතුරු ලබා දෙමින් පවසා සිටියේ තොරතුරු පනතේ 5(1)(ඒ) වගන්තිය ප්‍රකාරව තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරන බවයි. ඒ පිළිබඳව සැඟීමකට පත් නොවූ අභියාචක 2018.01.10 දින කොමිෂන් සභාවට අභියාචනයක් යොමු කරන ලදී.

අභියාචනා අවස්ථාවේ උද්ගත වූ කාරණා:

පොදු අධිකාරිය අභියාචනා විභාග කිරීමට පැමිණ සිටියේ නැත.

නියෝගය:

නම්කළ නිලධාරී සහ පොදු අධිකාරියේ කොමසාරිස් ජනරාල් හට මෙම අභියාචනයට අදාළව තොරතුරු ලබාදීමට හෝ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව කරුණු දක්වමින් ලිඛිත දේශනයක් කොමිෂන් සභාවට, 2018.07.31 දින හෝ ඊට ප්‍රථම, ඉදිරිපත් කිරීමට මෙයින් නියෝග කර සිටිමු.

2018.08.13 දින වන විට ඉල්ලා සිටින ලද තොරතුරු අභියාචක සතු නොවූවහොත්, මෙම අභියාචනය නැවතත් කැඳවනු ලැබේ.

අභියාචනය කල් තබනු ලැබේ.
